

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කළ මතය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2021 දෙසැම්බර් දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, කොමිෂන් සභාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය කොමිෂන් සභාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා කොමිෂන් සභාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

කොමිෂන් සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, කොමිෂන් සභාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාධිකාරයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූමිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් කොමිෂන් සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා කොමිෂන් සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ කොමිෂන් සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ කොමිෂන් සභාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, කොමිෂන් සභාවේ ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරීබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. පොදු ලෙජරය, ජර්නලය, ජර්නල් වවුචර්, ගෙවීම් වවුචර් ආදී ප්‍රධාන ගිණුම්කරණ වාර්තා පවත්වාගෙන යාම සම්බන්ධ විගණන නිරීක්ෂණ පහත සඳහන් මාතෘකා යටතේ ඇතුළත් කර ඇත.

1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

| | | |
|---|------------------------------|----------|
| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|------------------------------|----------|

| | | |
|--|---|---|
| <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත 7 හි 55 ඡේදයට පටහැනිව සමාලෝචිත වර්ෂය තුළදී ප්‍රත්‍යාගණනය කර තිබුණු සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද මෝටර් රථ 11 කට අදාළ ප්‍රත්‍යාගණන වටිනාකම මත ගණනය කරන ලද රු.4,047,630 ක ක්ෂය අගය ප්‍රත්‍යාගණන අතිරික්තයෙන් නැවත ආදායමට හඳුනාගෙන තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අතිරික්තය හා ප්‍රත්‍යාගණන අතිරික්තය ඊට සමාන අගයකින් පිළිවෙලින් වැඩියෙන් හා අඩුවෙන් දැක්වේ.</p> | <p>විගණන විමසුමෙන් යෝජිත පරිදි ප්‍රත්‍යාගණන මෝටර් රථ වලට අදාළ ක්‍රමක්ෂය ලෙස ආදායමට හඳුනාගෙන තිබූ රු.4,047,630 මුදල සමුච්චිත අතිරික්තයට හෝ උනන්දුවට ගලපා ගිණුම් නිවැරදි කරනු ලැබේ.</p> | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |
|--|---|---|

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|--|
| <p>(අ) 2020 වර්ෂයට අදාළ රු.1,086,309 ක් වූ මෝටර් රථ ක්ෂය පෙර වර්ෂයේ ලාභයට ගැළපිය යුතු වුවද, එය සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය ඊට සමාන අගයකින් අඩුවෙන් දැක්වේ.</p> | <p>විගණන විමසුමෙන් පෙන්වා දී ඇති පරිදි 2021 වර්ෂයේ දී ක්ෂය ලෙස වියදමට හඳුනා ගෙන තිබූ CAF – 6096 දරණ මෝටර් රථයට අදාළ රු.1,086,309/- මුදල 2022 වර්ෂයේ, සමුච්චිත අතිරික්තයට හෝ උනන්දුවට ගලපා ශේෂය නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>පෙර වර්ෂයට අදාළ ක්ෂය වියදම පෙර වර්ෂයේ ගැළපීමක් ලෙස සලකා කටයුතු කළ යුතුය.</p> |
| <p>(ආ) සමාලෝචිත වර්ෂයේ මෝටර් රථ හුවමාරු ලාභය රු.42,500,000 ක් වුවද, එය රු.1,257,534 ක් ලෙස ආදායමට හඳුනාගෙන තිබීම හේතුවෙන් රු.41,242,466 කින් සමාලෝචිත වර්ෂයේ අතිරික්තය අඩුවෙන් හා වාහන හුවමාරු ලාභය වැඩියෙන් දැක්වේ.</p> | <p>විගණන වාර්තාවේ පෙන්වා දී ඇති පරිදි වඩාත් නිවැරදි ලෙස, මෙම අගය විලම්භිත අයහාර ගිණුමෙන් ප්‍රත්‍යාගණන අයහාර ගිණුමට මාරු කර ගිණුම් නිවැරදි කිරීමට එකඟ වෙමි.</p> | <p>වාහනය හුවමාරු වීමේදී පැන නැගී ඇති ප්‍රත්‍යාගණන අතිරික්තය විලම්භිත අයහාර ගිණුමෙන් ප්‍රත්‍යාගණන අයහාර ගිණුමට මාරු කිරීමට කටයුතු කළ යුතුය.</p> |

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>2009 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලපරිච්ඡේදය තුළදී කොමිෂන් සභාව විසින් පශ්චාත් උපාධි හැදෑරීම සඳහා ප්‍රදානලාභීන් 416 දෙනෙකු වෙනුවෙන් රු.මිලියන 725.6 ක් ලබා දී තිබුණු නමුත් ඉන් ප්‍රදානලාභීන් 143 දෙනෙකු පශ්චාත් උපාධි හැදෑරීම අවලංගු කරවා ගෙන තිබුණි. පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම අවලංගු කර ගෙන තිබුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු තනතුරු අතහැර යාම හේතුවෙන් ඔවුන් වෙත ලබා දී තිබූ රු.මිලියන 24.04 ක ප්‍රදාන වසර 05 සිට වසර 10 දක්වා කාලයක්ගත වී තිබුණු නමුත් නැවත අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම අපොහොසත් වී තිබුණි.</p> | <p>2009 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පශ්චාත් උපාධි ප්‍රදාන 421 ක් ලබා දී තිබූ අතර ඒ අතරින් ප්‍රදානලාභීන් 143 දෙනෙකු විවිධ හේතූන් මත එම ප්‍රදානයන් අවලංගු කරගෙන තිබුණි. ඒ අනුව 2020 - 2009 වර්ෂය දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ප්‍රදාන අරමුදල් භාවිත කොට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා යොමුවී ඇත්තේ 273 දෙනෙකු පමණි.</p> | <p>පශ්චාත් උපාධි අපේක්ෂකයන් උපාධි පාඨමාලා සම්පූර්ණ කරන බවට පසු විපරම් කළ යුතු අතර උපාධි පාඨමාලා අවලංගු කර, පාඨමාලා හැරගොස් ඇති කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් අයවිය යුතු මුදල් කඩිනමින් අයකර ගැනීමටත් අදාළ ක්‍රියාමාර්ග ගත යුතුය.</p> |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 9.5 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.මිලියන 29.9 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. මිලියන 20.4 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පුනරාවර්ථන, සැපයුම් හා පාරිභෝජන, වෙනත් වියදම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ රජයේ ප්‍රදාන හා වෙනත් ආදායම් එකතුව වූ රු.මිලියන 2929.7 ක් ඉකුත් වර්ෂයේ රජයේ ප්‍රදාන හා වෙනත් ආදායම් එකතුව වූ රු.මිලියන 2819.3 සමඟ සැසඳීමේදී රු.මිලියන 110.4 ක් හෙවත් සියයට 3.9 ක වැඩිවීමක් නිරීක්ෂණය විය. මෙම තත්ත්වය සමාලෝචිත වර්ෂයට අදාළව ලැබී තිබූ වෙනත් ආදායම්වල වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. එසේම සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් වියදම වූ රු.මිලියන 2920.2 පෙර වර්ෂයේ මෙහෙයුම් වියදම් වූ රු.මිලියන 2789.4 සමඟ සැසඳීමේදී රු.මිලියන 130.8 ක් හෙවත් සියයට 4.7 ක ඉහළ යාමක් නිරීක්ෂණය විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>කොමිෂන් සභාව විසින් 2017 වර්ෂයේ දී මාසික කුලිය රු.350,000 කට ලබාගෙන තිබුණු වර්ග අඩි 3,337 කින් යුත් ගොඩනැගිල්ලේ ඉඩ ප්‍රමාණවත් නොවීම සහ ප්‍රවාහන අපහසුතා පැවතීම මත එම කල්බදු ගිවිසුම අවලංගු කර අංක 24 A, වෝඩ් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පිහිටි වර්ග අඩි 7,000 කින් සමන්විත වූ ගොඩනැගිල්ල රු.950,000 ක මාසික කුලියට ලබා ගැනීම සඳහා ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය 2020 නොවැම්බර් 09 දින ලැබී තිබුණි. නමුත් එම අනුමැතියට පටහැනිව මාසික කුලිය රු.350,000 ක් වූ කුලී ගිවිසුම අවලංගු නොකර නව ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගෙන තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයට අදාළව රු.4,200,000 ක අමතර මුදලක් ගොඩනැගිලි කුලී වශයෙන් ගෙවීමට කටයුතු කර තිබුණි.</p> | <p>විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනු ලැබූ හා අළුතින් ඇති කරන ලද අංශ කිහිපයක් කුලී පදනම මත ලබාගත් නව ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමෙන් අනතුරුව ඊට පෙර කුලී පදනම මත ලබාගෙන තිබූ ගොඩනැගිල්ලේ පිහිටි අංශයන් නව ගොඩනැගිල්ලේ ස්ථාපනය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැති වීම නිසා එම පැරණි කල්බදු ගිවිසුමද අහෝසි කිරීමකින් තොරව පවත්වා ගැනීමට සිදුවියකෙසේ . තාවනමුත් මෙය ජාතික අවශ්‍ය හමුවේ වඩාත් ඵලදායී සේවාවක් ලබා දීමේ අරමුණින් යුතුව සිදුකරන ලද්දකි.</p> | <p>පෙර කුලී ගිවිසුම අහෝසි කර නව කුලී ගිවිසුමට එළඹීමේ පදනම මත ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගෙන තිබූ බැවින් ඒ අනුව කටයුතු කළ යුතුය.</p> |

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>(අ) 2016/2017 අධ්‍යයන වර්ෂයේ සිට 2019/2020 අධ්‍යයන වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය සඳහා විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කිරීමෙන් පසු 192 සිට 220 අතර පරාසයක පුරප්පාඩු පැවතුණ ද එම පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් සිසුන් 798 කට විශ්වවිද්‍යාලවලට ප්‍රවේශවීම අහිමි වී තිබුණි.</p> | <p>සෑම අධ්‍යයන වර්ෂයක් තුළම සිසුන් ඇතුළත් කර ගෙන යාමේදී විවිධ පාඨමාලාවල ඇතිවන පුරප්පාඩු වට 07 කින් පමණ සම්පූර්ණ කිරීමට කටයුතු කර ඇත.</p> | <p>පුරප්පාඩු ප්‍රමාණය අවම මට්ටමක් දක්වා අඩු කර උපරිම වශයෙන් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලවලට ප්‍රවේශවීමේ අවස්ථා සැලසීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ආ) 2021 දෙසැම්බර් 08 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී, අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්කරුවන් වෙත උපරිම අවස්ථාවක් සැලසෙන පරිදි යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වෙන පාඨමාලා ප්‍රමාණය සීමා කිරීමට</p> | <p>යෝග්‍යතා/ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වෙන අධ්‍යයන පාඨමාලා සඳහා සුදුසුකම් ලැබීමට එකී පරීක්ෂණ නොමැතිව සපුරාලිය යුතු අවම සුදුසුකම් පිළිබඳව අදාළ විශ්වවිද්‍යාල, මණ්ඩප සහ</p> | <p>පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා නියෝගය පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්කරුවන් හට උපරිම අවස්ථාව සැලසෙන පරිදි</p> |

නිර්දේශ කර තිබුණු නමුත් මෙම වාර්තාවේ දිනය දක්වාම එම නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.

උසස් අධ්‍යාපන සමඟ සාකච්ඡා කිරීම් මේ වන විට ආරම්භ කර ඇත. එම සාකච්ඡා කිරීම් තුළින් අදාළ අධ්‍යයන පාඨමාලා සඳහා යෝග්‍යතා/ ප්‍රායෝගික පරීක්ෂණ වෙනුවට සපුරාලිය යුතු අවම සුදුසුකම් පිළිබඳව කඩිනමින් එකඟතාවයන්ට එළඹීමට බලාපොරොත්තු වේ. එසේ එළඹෙන එකඟතාවයන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ කමිටුවේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතීන් ලබා ගත් වහාම ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වෙන පාඨමාලා සම්බන්ධව අවසන් තීරණයට එළඹීම කඩිනම් කළ යුතුය.